



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1984 අංක 47 දරන
පිරිවැටුම් බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1984 දෙසැම්බර් මස 28 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1984 දෙසැම්බර් මස 28 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ශාසන පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල: ශත 30 යි

තැපැල් ගාස්තුව: ශත 60 යි

[සහතිකය සටහන් කළේ 1984 දෙසැම්බර් මස 28 වන දින]

එල්.ඩී.—බී. 69/84.

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1984 අංක 47 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (1) වන අනු ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1981 අංක 69 දරන පනතේ 5 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(1) ඒ ද්‍රව්‍ය ආනයනය කරන ලද අවස්ථාවක—

(අ) තීරුබදු ආඥාපනත අනුව, තීරු බද්දේ කාර්යය සඳහා නිශ්චය කරන ලද ඒ ද්‍රව්‍යවල වටිනාකමෙහි; සහ

(ආ) ඒ ද්‍රව්‍ය වෙනුවෙන් යම් තීරු බද්දක් ගෙවන ලද්දේ නම්, ඒ තීරු බදු ප්‍රමාණයෙහි

එකතුව සියයට දහයකින් වැඩි හඳු ප්‍රමාණය ඇතුළත් වේ.”.

3. 1983 අංක 39 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ අතුරු වගන්තියෙහි “එක් කෝටි පණස් ලක්ෂය” යන වචන වෙනුවට “පණස් ලක්ෂය” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය සංශෝධනය කිරීම.

4. මේ පනතේ 2 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය 1984 නොවැම්බර් මස 14 වන දින මධ්‍යම රාත්‍රියෙහි සිට ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය. ඒ අනුව මේ පනතේ 2 වන වගන්තිය මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියට අනුව ආනයනකරුවකුගෙන් 1984 නොවැම්බර් මස 14 වන දින මධ්‍යම රාත්‍රියෙන් ආරම්භව, මේ පනත ආරම්භ වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ අය කර ගන්නා ලද යම් බද්දක්, වලංගු ලෙස පනවා අය කර ගනු ලැබූ ලෙස හා එසේ අය කර ගනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

2 වන වගන්තිය අතීතයට බලපෑම.

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ නීතිවල වාර්ෂික දායක මිල (දේශීය) රු. 150 කි.
(විදේශීය) රු. 200 කි. කොළඹ 1, තැ. පෙ. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අඩකපි වෙත
හැඳ වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව උළුනෙක එක් එක්
වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.